

ප්‍රධාන තොරතුරු ලේඛනය

වෙළඳ අත්පත්කර ගැනීම්

මූල්‍යමය සහ අනෙකුත් වාසි

විකුණුම් ස්ථානයේදීම අත්පත් කර ගැනීම (POS) :

- ක්‍රමය මගින් සමස්ත භාණ්ඩ මිලදී ගැනීමේ අත්දැකීම් වැඩි දියුණු කරමින් සහ පාරිභෝගික පහසුව සලසමින් ව්‍යාපාරික ස්ථානයේදීම සෘජුවම ගෙවීම් ලබාගැනීමේ හැකියාව ඇතිකරයි.
- කාඩ්පත් මගින් මිලදී ගැනීමේ ශක්තිය සහ ආවේණිකත්වය මිලදී ගැනීම් වැඩිකරන නිසා වැඩි වියදම් කිරීමක් සඳහා පෙළඹවීමක් සිදු කරයි.
- පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම, ගෙවීම් සැකසීම් වේගවත් කිරීම, විකුණුම් වැඩි කිරීම.
- සොරුන්ට ඔබගේ මුදල් ලේඛනය මෙන් ඔබගේ බැංකු ගිණුම සොරකම් කළ නොහැක.
- කාඩ්පත් මගින් ගෙවීම් සිදුකරන විට ඔබගේ මුදල් අයකැමියන්ට වංචා කිරීමට අවස්ථාවක් නොලැබේ.
- ඔබගේ සැපයුම් කරුවන්ට ගෙවීම් සිදු කිරීමට මුදල් පිටතට ගෙන බැංකුව වෙත ගෙයා යුතු නැත.
- අඩු සම්බන්ධතා සහිත ගනුදෙනු නිසා, මුදල් නෝට්ටු සහ කාසි මෙන් රෝග හෝ වෛයිරස් පැතිරීම සිදු නොවේ.
- ගිණුම් කරණය සහ පොත් තැබීම වඩාත් නිවැරදිව සහ පහසුවෙන් සිදුකළ හැකිය.
- පාරිභෝගිකයා රඳවා තබාගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි.
- සංවේදී ගෙවීම් දත්ත ආරක්ෂා කිරීම, වංචා කිරීමේ අවදානම අඩු කිරීම සහ පාරිභෝගික විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා නවීන පර්යන්ත සංකේතනය සහ ටෝකනීකරණය (encryption and tokenization) වැනි උසස් ආරක්ෂක විශේෂාංගයන් භාවිතා කරයි.

අන්තර්ජාල ගෙවීම් ද්වාරය (IPG) අත්පත් කර ගැනීම:

- අත්පත්කර ගැනීම් නිසා, ලොව ඕනෑම තැනක සිටින ගනුදෙනු කරුවන්ගෙන් ගෙවීම් බාර ගැනීමට ව්‍යාපාරවලට හැකියාව ලැබෙන අතර, ඔවුන්ගේ වෙළඳපොළ ප්‍රවේශය සහ පාරිභෝගික පදනම පුළුල් කරයි.
- සාම්ප්‍රදයික ව්‍යාපාර ස්ථානවල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර මෙන් නොව, මාර්ගගත ව්‍යාපාර වලට පැය 24 පුරාම ගෙවීම් පිළිගත හැකි අතර, විවිධ කාල කලාප වල සිටින පාරිභෝගිකයින්ට අඛණ්ඩ විකුණුම් අවස්ථා සහ සැපයීම් සිදු කිරීමට ඉඩ ලැබේ.
- සාම්ප්‍රදයික භෞතික වෙළඳ ගබඩාවක් නඩත්තු කිරීමට වඩා මාර්ගගත වෙළඳසැලක් ක්‍රියාත්මක කිරීමේදී කුලිය, උපයෝගීතා වියදම් හෝ කාර්යමණ්ඩල වියදම් නොමැති බැවින් පොදුකාර්ය පිරිවැය සාපේක්ෂව අඩු වේ.

- මාර්ගගත ව්‍යාපාර වලට යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු ආයෝජනයන් සිදු නොකර, වර්ධනය වන ඉල්ලුමට සරිලන පරිදි තම මෙහෙයුම් පහසුවෙන් පරිමාණය කරගත හැකිවන නිසා, අනාගත අපේක්ෂාකාමී වර්ධන සැලසුම් සහිත ආරම්භක සහ කුඩා ව්‍යාපාර සඳහා IPG කදිම විසඳුමක් ලබා දෙයි.
- IPG අත්පත්කර ගැනීම් නිසා පාරිභෝගිකයින්ට සිය නිවෙස්වල සිට හෝ යන එන අතරතුර පරිගණක, සුහුරු දුරකථන සහ වැඩිලිට් වැනි උපකරණ භාවිතා කරමින් සිය මිලදී ගැනීම් සිදුකිරීමේ පහසුව ලබා දෙයි.
- පිළිගත් IPG සපයන්නන් SSL සංකේතනය වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන්, වංචා හඳුනා ගැනීමේ පද්ධති ක්‍රියාත්මක කිරීම සහ PCI DSS වැනි කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වීම නිසා මාර්ගගත ගනුදෙනු වල ආරක්ෂාව සහ විශ්වසනීය භාවය සහතික කරයි.

භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීම සඳහා ගතයුතු පියවර:

- සම්පූර්ණ කළ යුතු කාගිල්ස් බැංකු වෙළඳ අයදුම්පත ඕනෑම කාගිල්ස් බැංකු ශාඛාවකින් ලබාගත හැකිය.
- ඇතුලත්වීමේදී ශාඛා බැංකු කාර්ය මණ්ඩලය විසින් වෙළෙන්දාගේ ණය සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා අමතර සහ්‍යාපන සාක්ෂි ඉල්ලා සිටිය හැකි අතර, වෙළඳ ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමද සිදුකළ හැකිය.
- POS පර්යන්තය සේවා සපයන්නන් හෝ බැංකු කාර්යමණ්ඩලය විසින් වෙළෙන්දාගේ අදාළ ලිපිනය වෙත ලබාදෙනු ඇති අතර, IPG සේවාව ඩිජිටල් සේවාවක් ලෙස සපයනු ඇත.
- වැඩිදුර තොරතුරු සඳහා 011 7 640 740/1/2 යන පාරිභෝගික සහාය ලබා දෙන ක්ෂණික දුරකථන අංක අමතන්න.

ප්‍රධාන නියමයන් සහ කොන්දේසි

ප්‍රධාන නියමයන් සහ කොන්දේසි

- අදාළ ලේඛණ ඉදිරිපත් කිරීමෙන් පසු, සියලුම POS සහ IPG සේවා පහසුකම් නිකුත් කිරීම් බැංකුවේ පූර්ණ අභිමතය පරිදි සිදුකරනු ලබන ණය ඇගයීමකට යටත් වේ.
- පද්ධතියට සුදුසු යැයි බැංකුව අදහස් කරන වෙනත් උපකරණ සහ ප්‍රවේශයන් සහිතව බැංකුව POS පර්යන්තය ස්ථාපනය කරනු ඇති අතර, තම ව්‍යාපාරික ස්ථානයේ මෙම උපකරණ ස්ථාපනය කිරීමට වෙළෙන්දා විසින් බැංකුවට අවසරය ලබා දිය යුතුය.
- වෙළෙන්දා විසින් මෙම ගිවිසුමෙහි දක්වා ඇති නියමයන් සහ කොන්දේසි වලට යටත්ව, ඒවා පිළිගෙන, එම ආයතන හරහා සිදුකරන සියලුම ගනුදෙනු ගරු කළ යුතුය. වෙනත් තරඟකාරී සන්නාමයක කාඩ්පතක් කෙරෙහි පක්ෂපාතීව, මෙම කාඩ්පත් වෙනස්කොට සැලකීම හෝ අධෛර්යමත් කරන භාවිතයන් හෝ ක්‍රියාපටිපාටි යෙදවීම වෙළෙන්දා විසින් කිසිම ආකාරයකින් නොකළ යුතුය.
- කාඩ්පත් හිමියෙකුගේ අත්සන පිළිබඳව සැකයක් පවතින අවස්ථාවක, අත්සන ඔහුගේ/ඇයගේ බව පවසමින් කාඩ්පත් හිමියා විසින් ඉදිරිපත්කරන අත්සන්කරන ලද දිවුරුම් ප්‍රකාශයක් අත්සනෙහි අව්‍යාජභාවය පිළිබඳව තීරණාත්මක සාධකයක් විය යුතුය.
- කිසියම් හේතුවක් නිසා පර්යන්තයේ බිඳ වැටීමකදී හෝ පර්යන්තය ක්‍රියාත්මක නොවීමේදී පර්යන්තයක් හරහා කාඩ්පතකින් සිදුකරන සියලුම අයකිරීම් සඳහා වෙළෙන්දා විසින් බැංකුවේ සෑම අයකිරීමක් සම්බන්ධයෙන්ම බැංකුවේ බලය පැවරීමේ මධ්‍යස්ථානයකින් අවසරය ලබාගත යුතුය.
- අදාළ ගෙවීම් සැලසුම් යටතේ බැංකුව විසින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය වන දිනය බැංකුවේ ව්‍යාපාරික දිනයක් නොවන විට, ඊළඟ ව්‍යාපාර දිනයේදී බැංකුව විසින් ගෙවීම් සිදුකළ යුතුය.
- වෙළෙන්දා විසින් ගෙවිය යුතු වට්ටම් වෙනත් කරුණුද ඇතුලත්ව, වෙළෙන්දා විසින් තෝරාගත් සහ බැංකුව විසින් අනුමත කරන ලද ගෙවීම් සැලැස්ම මත රඳා පවතී.

- වෙළෙන්දා වෙත සිදුකෙරෙන පූර්ව ලිඛිත දැනුම්දීමකින් පසුව, වට්ටම්/කොමිස් අනුපාතය වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුය.
- කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් මිල වැඩිවීමක් හරහා හෝ වෙනත් ආකාරයකින් වෙළෙන්දා විසින් ගෙවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් වෙළෙන්දාට අධිභාරයක් ගෙවීමට හෝ වට්ටමෙන් කොටසක් ගෙවීමට කාඩ්පත් හිමියෙකුට අවශ්‍ය නොවේ.
- ලිපිනය, තත්වය, සම්බන්ධතා හෝ වෙනත් වෙනස් වීම් සම්බන්ධයෙන් වෙළෙන්දා විසින් දින තිහකට (30) කට පෙර බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.
- වැඩි විස්තර සඳහා : <https://www.cargillsbank.com/wp-content/uploads/2019/03/Cargills-Bank-Merchant-Agreement.pdf> වෙත පිවිසෙන්න.

පැමිණිලි මෙහෙයවීමේ ක්‍රියාපටිපාටිය

- පාරිභෝගිකයින්ට පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කර පැමිණිලි ඉදිරිපත් කළ හැකිය:
- ශාඛා කළමනාකරු හෝ සම්බන්ධතා කළමනාකරු සම්බන්ධ කර ගැනීමෙන්
- 011 7 640 740/1/2 දුරකථන මාර්ග ඔස්සේ අපගේ ඇමතුම් මධ්‍යස්ථානය හරහා
- merchant.service@cargillsbank.com ලිපිනයට විද්‍යුත් තැපෑලෙන්